

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළමනාකරණය**

සීමාසහිත ශ්‍රී ලංකා එන්ටර්ප්‍රයිස් එච්ආර් (පුද්ගලික) සමාගමේ (“සමාගම”) 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ලාභ සහ අලාභ සහ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නාවූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම.**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියාකරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරුකිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් වේතනාත්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මහඟුරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම්කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයනලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශන වල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදකවූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත්වී ඇතිබව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියාකර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවීම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

**1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 01) 32 ඡේදයට පටහැනිව සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, වෙළඳ ලැබිය යුතු බැර ශේෂය රු.323,493 ක් ද, වෙළඳ හා අනෙකුත් ගෙවිය යුතු හර ශේෂය රු.139,998 ක් ද වන අතර ඒවා පිළිවෙළින් වෙළඳ ලැබිය යුතු සහ වෙළඳ සහ අනෙකුත් ගෙවිය යුතු දෑ වලට එරෙහිව කපා හැර තිබුණි.	වාර්තා තබා ගැනීමේ දෝෂයක් මත නොවෙනස්ව පවතින සමහර ශේෂයන් ඇති අතර විගණන කමිටුවේ එකඟතාව ඇතිව කපා හැරීමට කටයුතු කරනු ඇත.	ගිණුම්කරණ ප්‍රමිතවලට විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ආ) මුදල් ප්‍රවාහ ප්‍රකාශන පිළිබඳ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියේ (LKAS 07) 46 වැනි ඡේදයට අනුව, යම් ආයතනයක් මුදල් හා මුදල් සමාන දෑ වල සංයුතිය නිර්ණය කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය හෙළිදරව් කළ යුතුය. කෙසේ වෙතත්, 2023 මූල්‍ය ප්‍රකාශනවල මුදල් සහ මුදල් සමාන දෑ වල අගයන් තීරණය කිරීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තිය සමාගම විසින් හෙළිදරව් කර නොතිබුණි.	මුදල් සහ මුදල් සමාන දෑ සමන්විත වන්නේ සුළු මුදල්වල ඉතිරි ශේෂය, ජංගම ගිණුමේ ශේෂය සහ ඉතුරුම් ගිණුමේ ශේෂයන් පමණි. මෙය වැරදිමකින් සිදුවී ඇති අතර මෙය නිවැරදි කිරීමට කටයුතු කරනු ලැබේ.	-එම-

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2023 වර්ෂය තුළ උපදේශකයින් 03 දෙනෙකු සඳහා ගෙවා ඇති වෘත්තීය ගාස්තු (උපදේශන ගාස්තු) රු.මිලියන 2.96 ක් වූ අතර, මව් සමාගම වන සීමාසහිත ශ්‍රී ලංකා එන්ජිනේරිං (පුද්ගලික) සමාගම යටතේ සේවයේ නියුතු උපදේශකයින් දෙදෙනෙකු සඳහා ගෙවා ඇති රු.මිලියන 2.8 ක් ද ඊට ඇතුළත් වී තිබුණි. ඒ අනුව, සමාලෝචිත වර්ෂය සඳහා ලාභය එම මුදලින් අඩුවෙන් දක්වා තිබුණි.	යෝජනා කර ඇති පරිදි නිවැරදි කරනු ලැබේ.	සමාගමට අදාළ වියදම් හඳුනා ගැනීමට කටයුතු කළ යුතුය.

(ආ) සමාගමේ මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට විශ්‍රාම ප්‍රතිලාභ බැරකම් ශේෂය රු.6,730,740 ක් විය. කෙසේ වෙතත්, මෙම ශේෂයට 2023 වසරේ විශ්‍රාම ගිය සේවකයින් හය දෙනෙකු සඳහා රු.486,135 ක පාරිතෝෂිත ප්‍රතිපාදනයක් ඇතුළත් කර තිබූ අතර දැනට සමාගම විසින් සේවයේ නියුතු සේවකයින් තිදෙනෙකු සඳහා රු.243,068 ක ප්‍රතිපාදනයක් ඇතුළත් කර නොතිබුණි.

මෙය නිසි සැසඳීමකින් පසු සමාගම පාරිතෝෂිත 2024 ගිණුම් සමඟ පරීක්ෂා වෙන්කිරීම සැසඳීම කර නිවැරදි කරනු ලැබේ. කළ යුතුය.

(ඇ) 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතේ 33.3 (ii) වගන්තියට අනුව, 2023 අප්‍රේල් 01 දින සිට බලපැවැත්වෙන පරිදි බදු අය කළ හැකි ආදායම මත සියයට 30 ක අනුපාතයකින් බදු ගෙවිය යුතු වේ. කෙසේ වෙතත්, 2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියයට 24 ක් අනුපාතයක් භාවිතා කර ආදායම් බදු ගණනය කර තිබුණි. තවද, එම තක්සේරු වර්ෂය සඳහා ස්ථාවර වත්කම් මත ප්‍රාග්ධන දීමනා ගණනය කිරීමේදී සම්පූර්ණ ක්ෂය වූ වත්කම් රු.1,682,912 ක් ද සලකා බලා තිබුණි. එබැවින්, තක්සේරු ආදායම රු.336,582 කින් අඩුවෙන් දක්වා තිබුණි. ඉහත කරුණු දෙකෙහි ප්‍රතිඵලයක් ලෙස සමාලෝචිත වර්ෂය තුළ ආදායම් බදු වෙන් කිරීම් රු.228,755 කින් අඩුවෙන් දක්වා තිබූ බව නිරීක්ෂණය විය.

කළමනාකාරිත්වය පිළිබඳ අදහස් ඉදිරිපත් කර -එම- නොතිබුණි.

**1.5.3 නොසැසඳූන පාලන ගිණුම් හෝ වාර්තා**

අයිතම	මූල්‍ය ප්‍රකාශන වලට අනුව රු.	අනුරූපී වාර්තා අනුව රු.	වෙනස රු.	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආදායම් බදු	17,472,609	62,886,738	45,414,129	කළමනාකාරිත්ව අදහස් ඉදිරිපත් කර නොතිබුණි.	මූල්‍ය ප්‍රකාශනවල අදාළ හෙළිදරව් කිරීම් කළ යුතුය.
VAT	(88,056)	29,723,484	29,635,428		
NBT	10,744,888	10,178,876	566,012		

**1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්**

**1.6.1 ගෙවිය යුතු මුදල්**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු විකුණුම් බදු ශේෂය (ලංකා විදුලිබල මණ්ඩලයෙන් එකතු කරන ලද අතිරික්ත වැට් බදු) රු.මිලියන 11.79 ක් විය. තවද, මෙම ගෙවිය යුතු ශේෂය වසර පහකට වැඩි කාලයක් සමාගම විසින් පියවා නොතිබූ බව නිරීක්ෂණය විය.	සෑම වසරකම සහ මෙවරද විගණන යොමු කිරීම් සඳහා ප්‍රමාණවත් තොරතුරු සපයා ඇති අතර කරුණාකර අප විසින් දැනටමත් ලබා දී ඇති ලිපි ලේඛන වෙත යොමු වන්න. තවද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විගණන කමිටු රැස්වීම් වල මගපෙන්වීම් මත මෙම අගය 2024 ගිණුම් මත ලංකා විදුලිබල මණ්ඩලය වෙත පියවීමට කටයුතු කරනු ඇත.	නියමිත ශේෂය පියවීමට කටයුතු කළ යුතුයි.

මූල්‍ය ප්‍රකාශනවලට අනුව, 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු NBT රු.මිලියන 10.74 ක් විය.කෙසේ වෙතත්, සමාලෝචිත වර්ෂයේදී (NBT) ලංකා විදුලිබල මණ්ඩලයෙන් එකතු කරන ලද එම බදු (NBT) සමාගම විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවා නොතිබුණි.

විගණන අධිකාරී සහභාගි වූ අමාත්‍යාංශ විගණන කමිටු රැස්වීමේදී පැහැදිලි කළ පරිදි, ගෙවිය යුතු NBT සමාගමේ මුදල් ප්‍රවාහය සලකා බලා හිඟ පියවීමට කටයුතු කරනු ලැබේ.

-එම-

**1.7 බදු රෙගුලාසි වලට අනුකූල නොවීම**

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ 126 වන වගන්තිය අනුව නිසි පරිදි සම්පූර්ණ කරන ලද බදු වාර්තා සහ උපලේඛන සමඟ වෙනත් අවශ්‍ය ලියකියවිලි තක්සේරු වර්ෂය අවසානයේ නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.කෙසේ වෙතත්, සමාගම් පනතේ ඉහත විධිවිධානවලට අනුකූලව සමාගම 2017/2018 සහ 2022/2023 තක්සේරු වර්ෂය සඳහා වාර්තා ගොනු කර නොතිබුණි.	2023 වර්ෂයේදී සමාගම විසින් ආදායම් බදු වාර්තා ගොනු කිරීමේ ප්‍රමාදය නිරවුල් කර ඇති අතර, සමාගමට 2017 ගොනු කිරීම සම්පූර්ණ කිරීමට නොහැකි වුවද 2022 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ආදායම් බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගනු ඇත. පසුව, සමාගමේ මුදල් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, සමාගම විසින් නියමිත ආදායම් බදු ගෙවීම 2024 ජනවාරි මාසයේ සිට ආරම්භ කර ඇත.	දේශීය ආදායම් පනතේ විධිවිධානවලට අනුකූල විය යුතුය.
(ආ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 90 (1) (අ) වගන්තියට අනුව, "වාරික ගෙවන්නෙකු" වන පුද්ගලයෙකු කාර්තු වශයෙන් බදු ගෙවිය යුතුය. කෙසේ වෙතත්, සමාගම ආරම්භයේ සිටම ආදායම් බදු ගෙවා නොතිබූ අතර 2023 දෙසැම්බර් 31 දිනට ගෙවිය යුතු ආදායම් බදු රු.මිලියන 17.47 ක් විය.	කළමනාකාරිත්ව අදහස් ඉදිරිපත් කර නොතිබුණි	-එම-

**2. මූල්‍ය සමාලෝචනය**

**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 2,461,971 ක ලාභයක් වූ අතර, ඊට අනුරූප පෙර වසරේ ලාභය රු. 2,654,472කි . ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 192,501 ක පිරිහීමක් නිරීක්ෂණය විය. එම පිරිහීමට පරිපාලන වියදම් ඉහළ යාම හේතුව වී තිබුණි .

**2.2 ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතම පිළිබඳ ප්‍රවණතා විශ්ලේෂණය**

ආදායම/වියදම	2023	2022	ඉහලයාම / (පහලයාම)	ප්‍රතිශතය
	රු.	රු.	රු.	%
ආදායම	103,432,648	100,472,223	2,960,425	2.9
විකුණුම් පිරිවැය	93,046,563	90,262,877	2,783,686	3.1
පරිපාලන වියදම්	7,955,726	7,737,426	218,300	2.8

**2.3 අනුපාත විශ්ලේෂණය**

අනුපාත	2023	2022
ප්‍රාග්ධනය මත ප්‍රතිලාභය (%)	1.72	1.90
දළ ලාභ අනුපාතය (%)	10.04	10.16
ශුද්ධ ලාභ අනුපාතය (%)	2.38	2.64
ජංගම අනුපාතය (වාර)	3.87	3.34